



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය

ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි දෙවන පරීක්ෂණය (බාහිර) - 2024

ජූනි - 2026

BMGTE 2035 - කළමනාකරුවන් සඳහා ගිණුම්කරණය

ප්‍රශ්න සංඛ්‍යාව: හය (06)

කාලය: පැය 03

ප්‍රශ්න හයෙන් (06) ඕනෑම ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.

සෑම ප්‍රශ්නයක් සඳහාම ලකුණු 20 බැගින් හිමිවේ.

ප්‍රශ්න අංක: 01

අ) කළමනාකරණ ගිණුම්කරණය නිර්වචනය කර සංවිධානයක් තුළ පරිශීලකයින්ට කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු වැදගත් වන්නේ මන්දැයි පැහැදිලි කරන්න.

(ලකුණු 06)

ආ) කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය අතර වෙනස පැහැදිලි කරන්න.

(ලකුණු 06)

ඇ) ව්‍යාපාර පරිසරයේ සිදුවන වෙනස්කම් කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරය සහ භාවිතයන් කෙරෙහි ඇති කරන බලපෑම සාකච්ඡා කරන්න.

(ලකුණු 08)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක: 02

අ) ස්ථිතික අයවැය සහ නම්‍යශීලී අයවැය අතර වෙනස දක්වන්න. සුදුසු ප්‍රස්ථාර සමඟ පැහැදිලි කරන්න.

(ලකුණු 06)

ආ) බීටා සමාගම හෝටල් සහ අවන්හල් සඳහා නිෂ්පාදන නිෂ්පාදනය කර අලෙවි කරයි. බීටා සමාගම සම්බන්ධයෙන් පහත තොරතුරු සපයා ඇත.

i. 2025 නොවැම්බර් සිට 2026 මාර්තු දක්වා විකුණුම් අයවැය පහත පරිදි වේ:

	නොවැම්බර් 2025	දෙසැම්බර් 2025	ජනවාරි 2026	පෙබරවාරි 2026	මාර්තු 2026
විකුණුම්	4,000,000	4,200,000	4,500,000	4,800,000	5,200,000

- ii. විකුණුම් වලින් 50% ක් මුදල් පදනම මත සිදු කෙරේ. විකුණුම් මුදල් පදනම මත සිදු කරන්නේ නම්, 10% ක වට්ටමක් පිරිනමනු ලැබේ. ඉතිරි 50% ණයට ලබා දෙන අතර, එය ඊළඟ මාසයේ දී ලැබෙනු ඇත.
- iii. සමාගම ණය පදනම මත අමුද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගන්නා අතර සැපයුම්කරුවන් මාස දෙකක ණය කාලයක් ලබා දෙයි. අමුද්‍රව්‍ය පිරිවැය මාසික විකුණුම් පිරිවැයෙන් 75% කි. අමුද්‍රව්‍ය මිලදී ගැනීම් වලින් 25% ක් මුදල් පදනම මත සිදු කෙරේ. ඉතිරි අමුද්‍රව්‍ය පිරිවැය ඊළඟ මාසයේ ගෙවනු ලබයි. දළ ලාභ ආන්තිකය 60% ක් වන අතර, සමාගම සෑම මසකම අවසානයේ කිසිදු තොගයක් පවත්වාගෙන නොයයි.
- iv. සෑම මසකම අවසාන දිනයේදී කාර්ය මණ්ඩල වැටුප් ගෙවනු ලබන අතර, කාර්ය මණ්ඩල වැටුප් මසකට රු. 1,200,000/- කි.
- v. අනෙකුත් පරිපාලන වියදම් මසකට රු. 500,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒවා දරන ලද මාසයේම ගෙවනු ලැබේ.
- vi. 2026 ජනවාරි 1 වන දිනට ආරම්භක මුදල් ශේෂය රු. 2,124,000/- ක් වනු ඇත.
- vii. විකුණුම් සහ බෙදාහැරීමේ වියදම් මාසික විකුණුම්වලින් 5%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒවා සිදුවන මාසය තුළම ගෙවනු ලැබේ.
- viii. කාර්යාල කුලිය මාසයකට රු. 300,000/-ක් වන අතර, එය සෑම මාසයකම ආරම්භයේදී ගෙවනු ලැබේ.
- ix. සමාගම 2026 පෙබරවාරි මාසයේදී රු. 750,000/-ක් වටිනා නව කාර්යාල උපකරණ මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර, සම්පූර්ණ මුදල එම මාසය තුළම මුදල් ලෙස ගෙවනු ලැබේ.

අවශ්‍ය වන්නේ:

2026 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස සඳහා මුදල් අයවැය සකස් කරන්න.

(ලකුණු 14)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක: 03

අ) ආයතනයක ප්‍රමාණවත් නොවන කාරක ප්‍රාග්ධනයෙහි අහිතකර තත්ත්වයන් විස්තර කරන්න.

(ලකුණු 04)

ආ) රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් සිතුවම් ලිමිටඩ් සමාගම කාරක ප්‍රාග්ධන දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත. 2025 මාර්තු 31 සහ 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සිතුවම් ලිමිටඩ් හි මූල්‍ය ප්‍රකාශනවලින් පහත තොරතුරු උපුටා ගෙන ඇත.

	2024/25 (රු.)	2025/26 (රු.)
විකුණුම්	21,600,000	25,200,000
තොගය	2,965,000	2,515,000
වෙළෙඳ ණයගැතියන්	5,505,000	3,295,000

2025/26 වර්ෂය සඳහා දළ ලාභ ආන්තිකය 25% ක් වූ අතර 2025/26 වර්ෂය සඳහා වෙළෙඳ ගෙවිය යුතු ගෙවීම් පියවීමේ කාලය දින 78 ක් ලෙස ගණනය කර ඇත. සියලුම විකුණුම් ණය පදනම මත සිදු කරනු ලබන අතර වසරකට දින ගණන 365 කි.

අවශ්‍ය වන්නේ:

2025/26 වර්ෂය සඳහා සිතුවම් ලිමිටඩ් හි කාරක ප්‍රාග්ධන වක්‍රයේ දිග (දිනවලින්) ගණනය කරන්න.

(ලකුණු 06)

ඇ) සසිර සමාගමට විශේෂ නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීමට ඉල්ලා සිටි පාරිභෝගිකයෙකුගෙන් ඇණවුමක් ලැබී ඇත. මෙම නිෂ්පාදනය සසිර හි සාමාන්‍ය නිෂ්පාදන පරාසයට වඩා වෙනස් ය. නව ඇණවුම සම්බන්ධයෙන් පහත තොරතුරු සපයනු ලැබේ:

- සෘජු ද්‍රව්‍ය - මෙම ඇණවුම සඳහා X ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000 ක් සහ Y ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800 ක් අවශ්‍ය වේ. X ද්‍රව්‍ය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී භාවිතා කරන අතර, කිලෝග්‍රෑමයකට රු. 450/- බැගින් මිලදී ගත් X ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,000 ක් තොගයේ ඇත. Y ද්‍රව්‍ය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී භාවිතා නොකෙරේ, නමුත් මාස කිහිපයකට පෙර කිලෝග්‍රෑමයකට රු. 800/- බැගින් මිලදී ගත් Y ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 800 ක් තොගයේ ඇත.

- ii. X ද්‍රව්‍යයේ සහ Y ද්‍රව්‍යයේ වර්තමාන වෙළෙඳපල මිල පිළිවෙලින් කිලෝග්‍රෑමයකට රු. 470/- ක් සහ කිලෝග්‍රෑමයකට රු. 700/- කි. නොගයේ ඇති X ද්‍රව්‍ය සහ Y ද්‍රව්‍ය භාවිතා නොකළහොත්, ඒවා පිළිවෙලින් කිලෝග්‍රෑමයකට රු. 300/- ක් සහ කිලෝග්‍රෑමයකට රු. 500/- කට විකිණිය හැකිය. X ද්‍රව්‍ය සහ Y ද්‍රව්‍ය හදිසියේම මිලදී ගන්නේ නම්, සමාගම විසින් ඇණවුම් පිරිවැය ලෙස රු. 20,000/- ක් ගෙවිය යුතුය.
- iii. සෘජු ශ්‍රමය - මෙම ඇණවුම ඉටු කිරීම සඳහා සෘජු ශ්‍රම පැය 250 ක් අවශ්‍ය වන අතර, එය දැනට හිඟ තත්ත්වයක පවතින අතර මෙම ඇණවුම ඉටු කිරීම සඳහා අතිකාල ගෙවීමට සිදුවේ. සෘජු ශ්‍රමය පැයකට රු. 700/- ක අනුපාතයකින් ගෙවනු ලබන අතර අතිකාල සාමාන්‍ය අනුපාතයට වඩා 1.5 ගුණයක අනුපාතයකින් ගෙවනු ලැබේ.
- iv. අනෙකුත් නිෂ්පාදන වියදම් - මෙම ඇණවුම සඳහා අනෙකුත් නිෂ්පාදන වියදම් සෘජු ශ්‍රම පැයකට රු. 600/- ක අනුපාතයකින් දරනු ලැබේ.
- v. මෙම ඇණවුම සඳහා පාරිභෝගිකයා රු. 1,900,000/- ක මිලක් සඳහන් කර ඇත.

අවශ්‍ය වන්නේ:

සමාගම මෙම ඇණවුම පිළිගත යුතුද නැද්ද යන්න තක්සේරු කරන්න. (ගණනය කිරීම් සමඟ ඔබේ පිළිතුර සපයන්න).

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක: 04

B-Cell (Pvt) Ltd ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ පිළිබඳව පිරිවැය තොරතුරු ඔබට පහත දී ඇත.

නිෂ්පාදිතය	Voda Phone	Nokia Phone	Motorolla Phone	Huawei Phone
ඉල්ලුම (ඒකක)	10,000	12,000	8,000	7,000
ඒකකයක විකුණුම් මිල (රු)	25,000	14,000	18,000	10,500
ඒකකයක විවලා පිරිවැය (රු)	13,000	9,000	15,000	5,000
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු)	5,000,000	12,000,000	13,000,000	30,000,000

අ) එක් එක් භාණ්ඩයේ ඒකක දායකය ගණනය කරන්න.

(ලකුණු 08)

ආ) ඉහත වගුවේ දී ඇති තොරතුරු මත පදනම්ව ව්‍යාපාරය සඳහා ඉහළම මුළු සහබාගයක් ලබා දෙන භාණ්ඩ කාණ්ඩය සහ අවම මුළු සහබාගයක් ලබා දෙන භාණ්ඩ කාණ්ඩය, අවශ්‍ය ගණනය කිරීම් මත පෙන්වා දෙන්න.

(ලකුණු 08)

ඇ) මෙම ව්‍යාපාරයේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය රුපියල් 80,000,000 ක් නම් මෙම භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම සපිරීමෙන් ව්‍යාපාරය ලබන ශුද්ධ ලාභය ගණනය කරන්න.

(ලකුණු 04)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක: 05

එක්තරා ව්‍යාපාර ආයතනයක වසර අවසාන තොරතුරු පහතින් දී ඇත. ඒ ඇසුරින් පහත අනුපාත ගණනය කර අර්ථ දක්වන්න

(රු)

විකුණුම්	2,000,000
විකුණුම් පිරිවැය	1,600,000
ශුද්ධ ලාභය	250,000
ආරම්භක තොගය	100,000
අවසන් තොගය	150,000
ජංගම වත්කම්	120,000
ජංගම වගකීම්	70,000
දිගුකාලීන ණය	180,000
කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය	1,000,000

අ) දළ ලාභ අනුපාතය

(ලකුණු 04)

ආ) ශුද්ධ ලාභ අනුපාතය

(ලකුණු 04)

ඇ) තොග පිරිවැටුම් අනුපාතය

(ලකුණු 04)

ඈ) ජංගම අනුපාතය

(ලකුණු 04)

ඉ) ණය-ස්කන්ධ අනුපාතය

(ලකුණු 04)

(මුළු ලකුණු 20)

ප්‍රශ්න අංක: 06

ABC Ltd සමාගමට ව්‍යාපෘති ඇගයීමේ ක්‍රම කිහිපයක් භාවිතා කරමින් ව්‍යාපෘති දෙකක් ඇගයීමට අවශ්‍ය වේ. ලබා දී ඇති වට්ටම් අනුපාතය (Discount Rate) 10% කි.

000'

ආයෝජන	වර්ෂය	Alpha	Beta
මූලික ආයෝජනය	0	(25,000)	(24,500)
මුදල් ප්‍රවාහ	1	8,500	6,000
	2	4,000	8,500
	3	8,200	5,500
	4	4,800	8,200
	5	6,500	6,500

වට්ටම් අනුපාතයක් (10%)

වර්ෂය	වට්ටම් සාධකය
0	1
1	0.909
2	0.826
3	0.751
4	0.683
5	0.621

අවශ්‍ය වන්නේ,

අ) එක් එක් ආයෝජනයෙහි පිළිගෙවුම් කාලය ගණනය කරන්න.

(ලකුණු 09)

ආ) “Beta” ආයෝජනයෙහි වට්ටම් කළ පිළිගෙවුම් කාලය ගණනය කරන්න.

(ලකුණු 05)

ඇ) 10% ප්‍රාග්ධන පිරිවැය භාවිතයෙන් “Beta” ආයෝජනයෙහි ශුද්ධ වර්තමාන අගය (NPV).

(ලකුණු 06)

(මුළු ලකුණු 20)